

1.1 අභිතකර මතය

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල බලපෑම හේතුවෙන් අධිකාරියේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ බවක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල බලපෑම හේතුවෙන් අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ අභිතකර මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අධිකාරිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අධිකාරිය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අධිකාරියේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අධිකාරියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අධිකාරියේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස අධිකාරියේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අධිකාරියේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා අධිකාරියේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අධිකාරියේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති,

පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අධිකාරියේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අධිකාරිය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. පොදු ලෙජරය, ජර්නලය, ජර්නල් වවුචර්, ගෙවීම් වවුචර් ආදී ප්‍රධාන ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධ විගණන නිරීක්ෂණ පහත සඳහන් මාතෘකා යටතේ ඇතුළත් කර ඇත.

1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7 හි 47 ඡේදය ප්‍රකාරව දේපල පිරිසත හා උපකරණ අයිතම සෑම වර්ෂ 3 කට හෝ 5 කට වරක් ප්‍රත්‍යාගණනය කලයුතු වුවත් මූල්‍ය ප්‍රකාශනවල ඇතුලත් පිරිවැය රු.3,406,430,802 ක්වූ දේපල පිරිසත උපකරණ අධිකාරිය ආරම්භයේ සිටම ප්‍රත්‍යාගණනයක් සිදුකර නොතිබුණි.	2020 වර්ෂයේදී වාහන ප්‍රත්‍යාගණනය කරන ලදී. අනෙකුත් වත්කම් 2020 වර්ෂයේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයේදී ප්‍රත්‍යාගණනය කරන අතර, ඉඩම් හා ගොඩනැගිලි තක්සේරු දෙපාර්තමේන්තු මගින් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වේ.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල විය යුතුය.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7 හි 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම්වල ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය කර නොතිබීම හේතුවෙන් පිරිවැය රු. 118,901,800 ක්වූ මෝටර් වාහන සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ නමුත් තවදුරටත් භාවිතයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇතිවූ	මේ වන විට අධිකාරියට අයත් සියළුම වාහන ප්‍රත්‍යාගණනය කරන ලද අතර 2020 අවසාන ගිණුම් වල ඇතුලත් කිරීමට කටයුතු කරනු ඇත.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන

ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

පිළියෙල කල යුතුය.

(ඇ) කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන තිබුණු කලීකාරවරයෙකු සේවයෙන් ඉවත් කිරීමට අදාලව ගෙවීමට සිදු වී තිබුණු රු.3,875,000 ක වන්දි මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 8 හි 34 ඡේදය ප්‍රකාරව හෙලිදරව් කිරීම් සිදුකර නොතිබුණි.

එම නඩු තීන්දුව ලැබී ඇත්තේ 2019 මැයි02 වන බැවින්, 2018 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදන දැක්වීමට නොහැකි විය.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කල යුතුය.

(ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 12 ට අනුව කල්බදු දේපල මූල්‍ය ප්‍රකාශනවල සින්තක්කර දේපලවලින් වෙන්කර දැක්විය යුතු වුවත් අධිකාරිය විසින් දීර්ඝ කාලීන බදු පදනම මත මිලදීගෙන තිබුණු රු.72,600,542 ක් වටිනා බදු ඉඩම්, ඉඩම් යටතේ දක්වා තිබුණි.

2019 ගිණුම් පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට සටහන් කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කල යුතුය.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ බදු ඉඩම් සඳහා රු.452,458ක් ක්‍රමක්ෂය ලෙස ගිණුම්ගත කර තිබුණද, එම ඉඩම් ක්‍රමක්ෂය කිරීමේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණි.	2019 ගිණුම් සකස් කිරීමේ දී නිවැරදි කරනු ඇත.	නිවැරදිව මූල්‍ය ප්‍රකාශනවල ගිණුම් ප්‍රතිපත්ති හෙලිදරව් කළයුතුය.
(ආ) අධිකාරියේ අරමුදල් වලින් සමාලෝචිත වර්ෂය තුළ මිලදී ගෙන තිබුණු වටිනාකම රු. 26,172,364 ක් වූ දේපල පිරිසත හා උපකරණ දෝෂ සහගත ලෙස රාජ්‍ය ප්‍රදාන ලෙස සලකා ක්‍රමක්ෂය කිරීම හේතුවෙන් වර්ෂයට අදාල විලම්භිත ආදායම රු. 6,164,341 ක් වැඩියෙන් දක්වා තිබුණි.	මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය නිවැරදි කිරීම් කිරීමට කටයුතු කරනු ලැබේ.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල විය යුතුය.

- (ඇ) 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා පුහුණු මධ්‍යස්ථාන 7 කට අදාළව සමාලෝචිත වර්ෂයේ දී ගෙවා තිබූ රු.1,529,672 ක් බදුකුලී වියදම අනීතානුයෝගීව ගැලපීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි. එසේම 2019 වර්ෂය වෙනුවෙන් ගෙවන ලද රු.200,000 ක බදු කුලිය ඉදිරියට කල ගෙවීම් ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) 2017 වර්ෂයට අදාළව 2018 වර්ෂයේදී ගෙවන ලද රු. 949,587 ක්වූ විවිධ වියදම් හා රු. 872,506 ක්වූ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉකුත් වර්ෂයේ ලාභයට ගැලපීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඉ) ඔරුගොඩවත්ත කාර්මික ඉංජිනේරු අභ්‍යාස ආයතනය පවත්වාගෙන ගිය තක්සේරු වටිනාකම රු. 181,000,000 ක් වූ හෙක්ටයාර් 1.5951 ක ඉඩම් කොටසක් හා පොත් අගය රු.305,486,464 ක්වූ ගොඩනැගිලිවලින් කොටසක් 2015 වර්ෂයේදී කැලණි පාලම් ව්‍යාපෘතියට පවරාගෙන තිබුණ ද එම ඉඩම් හා ගොඩනැගිලිවල වටිනාකම් හඳුනාගෙන ගිණුම් වලින් ඉවත් කිරීමට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම කටයුතු කර නොතිබුණි. එසේම පවරා දුන් ඉඩම වෙනුවට 2015 වර්ෂයේදී අධිකාරියට ලබාදී තිබුණු පොත් අගය රු. 202,278,159 ක්වූ ඉඩම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි. තවද ඉවත් කල ගොඩනැගිලි වෙනුවට රු.1,539,821,351 ක් වැය කර ඉහත ව්‍යාපෘතියෙන් ඉදිකර 2017 වර්ෂයේ දී අධිකාරිය වෙත භාරදී තිබුණු සහ දැනට භාවිතා කරනු ලබන ගොඩනැගිලි වල වටිනාකම සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම ගිණුම් ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඊ) ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය ඉදිකිරීමේදී බදු පදනම මත ලබාගෙන තිබුණු ඉඩමෙන් තක්සේරු වටිනාකම රු.231,000,000 ක කොටසක් 2016 වර්ෂයේදී පරමාණු බලශක්ති අධිකාරියට පවරා තිබූ අතර ඒ වෙනුවට තක්සේරු වටිනාකම රු.119,000,000 ක්වූ ඉඩමක් හල්බරාව ප්‍රදේශයෙන් ලැබී තිබුණි. එය 2017 පෙබරවාරි 02 සිට භුක්ති විඳිනු ලැබුවද එම ඉඩමේ වටිනාකම ගිණුම්ගත කිරීමට හා ඉවත්කල ඉඩමේ වටිනාකම ගිණුම්වල ගැලපීමට කටයුතුකර නොතිබුණි.
- රු.1,259,672 ක් වූ මුදල වර්ෂයට අදාළ ගෙවිය යුතු ලෙස හඳුනා ගෙන නොතිබූ අතර එවැනි වැරදි මින් ඉදිරියට සිදු නොවීමට කටයතු කරනු ඇත. 2019 වර්ෂය වෙනුවෙන් ගෙවන ලද රු. 200,000 සඳහා ජ'නල් සටහන් මගින් පෙර වර්ෂයේ ලාභයට ගලපා ඇත.
- වර්ෂයට අදාළ සියලු වියදම් හඳුනාගෙන නිවැරදිව ගිණුම් පිළියෙළ කළ යුතුය.
- මින් ඉදිරියට මෙවැනි අඩුපාඩු සිදු නොවීමට කටයුතු කරනු ඇත.
- වර්ෂයට අදාළ සියලු වියදම් හඳුනාගෙන නිවැරදිව ගිණුම් පිළියෙළ කළ යුතුය.
- 2015 වර්ෂයේ කැලණි පාලම් ව්‍යාපෘතිය ඉඩම් ගොඩනැගිලි පවරා ගැනීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් කරුණු විමසා ඇති අතර 2019 අවසාන ගිණුම් පිළියෙළ කිරීමේදී නිවැරදි කරනු ඇත.
- වත්කම් ඉවත්කිරීම් හා එකතුකිරීම් නිවැරදිව හඳුනාගෙන ගිණුම් ගත කළයුතුය.
- 2019 අවසාන ගිණුම් පිළියෙළ කිරීමේදී නිවැරදි වත්කම් ඉවත්කිරීම් හා එකතුකිරීම් නිවැරදිව හඳුනාගෙන ගිණුම් ගත කළයුතුය.

- | | | |
|---|--|---|
| <p>(උ) එකතු වටිනාකම රු. 630,642,234 ක් වූ ජපන් හා බටහිර ජර්මන් ආධාර යටතේ වර්ෂ ගණනාවකට පෙර ඉදිකර තිබුණු ඔරුගොඩවත්ත හා කටුබැද්ද ඉංජිනේරු අභ්‍යාස ආයතනවල ගොඩනැගිලි වාර්ෂිකව ක්ෂය කර තිබුණ ද ක්‍රමානුකූල පදනමක් යටතේ විලම්භිත ආදායම් ලෙස හඳුනාගැනීමකින් තොරව සංචිත යටතේ දක්වා තිබුණි.</p> | <p>2019 අවසාන ගිණුම් පිළියෙළ කිරීමේදී නිවැරදි කරනු ඇත.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කල යුතුය.</p> |
| <p>(ඌ) ඔරුගොඩවත්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය ප්‍රතිස්ථාපනය කිරීමේදී, පොළොවට සවිකර තිබුණු උපකරණ විනාශවීම හේතුවෙන් ඒ වෙනුවට 2017 වර්ෂයේදී කැළණි පාලම් ව්‍යාපෘතියෙන් ලද රු.44,628,721 ක් වටිනා උපකරණ ගිණුම්ගත කිරීමට හා විනාශ වූ උපකරණවල වටිනාකම හඳුනාගෙන ගිණුම් වලින් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>2019 වර්ෂයේදී ගිණුම්ගත කර ඇත.</p> | <p>වත්කම් ඉවත්කිරීම් හා එකතු කිරීම් නිවැරදිව ගිණුම් ගත කළ යුතුය.</p> |
| <p>(එ) 2016 වර්ෂයේදී ආධුනිකයන් පුහුණු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනයකින් ලැබුණු රු. 8,812,500ක් අදාල කාර්යයන් වෙනුවෙන් වැයකර තිබිය දී එම මුදල් තවදුරටත් තැන්පත් ලෙස ගිණුම්ගත කර තිබුණි.</p> | <p>පිළිතුරු සපයා නැත.</p> | <p>ලැබුණු මුදල් වියදම් කිරීමේදී වියදම් කරන වර්ෂයේ ආදායම් ලෙස හඳුනාගත යුතුය.</p> |
| <p>(ඒ) සමාලෝචිත වර්ෂයට අදාලව, පාරිතෝෂිත වෙන්කිරීම් ගණනය කිරීමේදී වැරදි ගණනය කිරීම් හේතුවෙන් සමාලෝචිත වර්ෂයට අදාල පාරිතෝෂිත වෙන්කිරීම් හා සමුච්චිත වෙන්කිරීම් රු.30,014,189 කින් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.</p> | <p>2019 වර්ෂයේදී ගිණුම් වල නිවැරදි කිරීමට කටයුතු කර ඇත.</p> | <p>කාලපරිච්ඡේදයට අදාල පාරිතෝෂිත වෙන්කිරීම් නිවැරදිව ගණනය කිරීම් කල යුතුය.</p> |
| <p>(ඔ) සමාලෝචිත වර්ෂයේදී අධිකාරියේ සේවයෙන් විශ්‍රාම ගෙන තිබුණු නිලධාරීන් හතරදෙනෙකු වෙනුවෙන් ගෙවියයුතු රු.2,206,047 ක පාරිතෝෂිත මුදල්, වර්ෂය තුළදී ණය පදනම මත ලබාගෙන තිබුණු රු.428,500 ක ප්‍රාග්ධන උපකරණ හා කෙරීගෙන යන වැඩ යටතේ ගෙවියයුතු රු.1,912,854 ක් ගිණුම් ගතකර නොතිබුණි.</p> | <p>එකඟ වෙමි. මින් ඉදිරියට මෙවැනි වැරදි සිදු නොවීමට කටයුතු කරන ලදී.</p> | <p>කාලපරිච්ඡේදයට අදාල සියළු වත්කම්, වගකීම්, ආදායම්, වියදම් හඳුනාගෙන නිවැරදිව ගිණුම්ගත කල යුතුය.</p> |
| <p>(ඔ) 2018 දෙසැම්බර් 31 දිනට පුහුණු පාරිභෝගික ද්‍රව්‍ය හා දෛනික වාර්තා පොත් අවසන් තොගය පිළිවෙලින් රු.12,370,230 ක් හා රු. 2,268,602 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.</p> | <p>පිළිතුරු සපයා නැත.</p> | <p>ගණනය කරන ලද අවසන් තොග නිවැරදිව ගිණුම්ගත කල යුතුය.</p> |
| <p>(ඔ) 2017 වර්ෂයට අදාල රු.9,583,231 ක් වූ උපචිත වියදම් අධිවෙන් කිරීම වෙනුවෙන් ගැලපීම් සිදු කර නොතිබීම හේතුවෙන් ජංගම බැරකම් වැඩියෙන් දක්වා තිබුණි.</p> | <p>එකඟ වෙමි. මින් ඉදිරියට මෙවැනි වැරදි සිදු නොවීමට කටයුතු කරන ලදී.</p> | <p>මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී වර්ෂයට අදාල සියළු ආදායම් වියදම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කල යුතුය.</p> |

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
I. මුදල් රෙගුලාසි 371 , 371(2) වගන්ති හා 2015ජූලි 14 දිනැති 2015/3 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය	කිසියම් නිශ්චිත කාර්යයක් සඳහා ලබාදුන් තත්කාර්ය අතුරු අග්‍රිම අදාල කාර්යය නිමවූ වහාම පියවිය යුතු වුවත් 2017 වර්ෂයට පෙර සිට පවතින නොපියවූ අත්තිකාරම් ශේෂය රු . 5,031,401 ක් විය.	නිවැරදි කිරීමට කටයුතු කරමි.	යොමුගත රෙගුලාසි හා චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
II. මුදල් රෙගුලාසි 115 (4) වගන්තිය	පූර්ව මුදල් වර්ෂයට කලින් වූ මුදල් වර්ෂයකට අදාල සෑම හිමිකම් පෑමක් සඳහාම ගෙවීම් කිරීමට පෙර ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අනුමැතිය ලබාගත යුතු වුවත් එයට පටහැනිව 2016 හා 2017 වර්ෂවලට අදාල රු. 567,000 ක බදුකුලී සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරමි.	යොමුගත රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 16,887,271 ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූප ඉකුත් වර්ෂයේ ඌනතාවය රු. 143,056,895 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 159,944,166 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට මෙහෙයුම් ආදායම හා වෙනත් ආදායම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අධිකාරියේ පවිත්‍රතා කටයුතු සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ලැබී තිබුණු ලංසු අතරින් අවම මිල සහිත ලංසුකරු සමඟ සාකච්ඡා කර කොන්දේසි පිළිබඳව එකඟතාවයකට පැමිණීමේ හැකියාව තිබියදී එය නොසලකා දෙවන අවම මිල සහිත ලංසුකරු වෙත යොමුවීම හේතුවෙන් වර්ෂයකට රු.5,065,860 ක පමණ මූල්‍ය අලාභයක් සිදුවන බව නිරීක්ෂණය විය.	පිළිතුරු සපයා නැත.	භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ගිවිසුම් මත බඳවාගත් කලීකාරියවරයෙකුගේ සේවය නවතා දැමීමට එරෙහිව ඔහු විසින් පවරා තිබූ නඩුවේ තීන්දුව අනුව එම කලීකාරියවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමේදී සේවා බණ්ඩනය කිරීමකින් තොරව සේවා ගිවිසුම් වලට එලඹ තිබීම හේතුවෙන් අධිකාරියට රු. 3,875,000 ක වන්දි මුදලක් ගෙවීමට සිදු වී තිබුණි.</p>	<p>පිළිතුරු සපයා නැත.</p>	<p>ගිවිසුම්වලට එළඹීමේදී නෛතික උපදෙස් ලබාගෙන කටයුතු කළයුතුය.</p>

3.3 අරමුදල් උන උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) වසර ගණනාවකට පෙර අර්ධකාලීන පුහුණු පාඨමාලා ආදායම්වලින් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබුණු රු. 33,911,384 ක් එම පාඨමාලා වැඩිදියුණු කිරීම් සඳහා යොදා ගැනීම් වෙනුවට අධිකාරියේ විවිධ අංශ වෙත බෙදා හැරීම සඳහා පරිගණක 300 ක් මිලදී ගැනීම වෙනුවෙන් වැය කර තිබුණි.</p>	<p>පාලක මණ්ඩල අනුමැතිය ලැබී ඇත.</p>	<p>ආධුනිකයන්ගෙන් අයකරගන්නා මුදල් ඔවුන් පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම සඳහා යෙදවීමට කළමනාකරණයේ අවධානය යොමුවිය යුතුය.</p>
<p>(ආ) ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබූ ශිෂ්‍ය සුභසාධක හා පාඨමාලා වැඩිදියුණු කිරීමට අදාළ රු. 1,515,000 ක් හා අර්ධකාලීන පාඨමාලාවට අයත් රු.3,088,910 ක් ආපසු ලබාගෙන අධිකාරියේ ප්‍රයෝජනය සඳහා ප්‍රාග්ධන අයිතම මිලදී ගැනීම වෙනුවෙන් වැය කර තිබුණි.</p>	<p>පිළිතුරු සපයා නැත.</p>	<p>ස්ථාවර තැන්පතු ආපසු ගැනීමට පමණක් පාලක මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි. එහෙත් ආධුනිකයන්ගෙන් අයකරගන්නා මුදල් ඔවුන්ව පුහුණු කිරීමේ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා යෙදවිය යුතුය.</p>

3.4 නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමකින් තොරව ඉංජිනේරු තාක්ෂණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වසා දමන ලද පාසලක ගොඩනැගිලි 2018 වර්ෂයේදී රු. 8,185,249 ක් වැය කර නවීකරණය කර තිබුණි. එම ගොඩනැගිලි භාවිතයකින් තොරව අත්හැර දමා තිබූ බව 2019 ජූලි 19 දින සිදුකල භෞතික විගණන පරීක්ෂණයේදී නිරීක්ෂණය විය.	මෙම ගොඩනැගිල්ල පාලක මණ්ඩලයේ අනුමැතියට යටත්ව දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට දැනට සාකච්ඡා කරමින් පවතී.	නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ කඩිනමින් හඳුනාගෙන ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යෙදවීම කල යුතුය.
(ආ) කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් විසින් නිෂ්පාදනය කරනු ලබන ලීබඩු අලෙවි කිරීමේ අරමුණින් 2014 හා 2016 කාලපරිච්ඡේදය තුල රු. 18,847,771 ක් වැයකර ආයතන භූමියේ ප්‍රදර්ශනාගාරයක් ඉදිකර තිබුණද එම ගොඩනැගිල්ල 2020 ජනවාරි මාසය දක්වාම භාවිතයකින් තොරව නිෂ්කාර්යව පවතින බව නිරීක්ෂණය විය.	මෙහි ජපන් භාෂා මධ්‍යස්ථානයක් පැවැත්වීම සඳහා කටයුතු සිදු කිරීමට යෝජිත ය.	නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ කඩිනමින් හඳුනාගෙන ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යෙදවීම කල යුතුය.
(ඇ) 2018 නොවැම්බර් 18 දින පෞද්ගලික දුරකථන ආයතනයක් විසින් අධිකාරිය වෙත Huawei වර්ගයේ Tab පරිගණක 450 ක් පරිත්‍යාග කර තිබුණු අතර එයින් රු. 1,626,400 ක් වටිනා Tab පරිගණක 16 ක් 2019 ඔක්තෝබර් 15 දින දක්වාම නිකුත් කිරීමකින් තොරව ප්‍රධාන ගබඩාවේ තබා තිබුණි.	පරිත්‍යාග ලෙස ලැබුණු Tab පරිගණක 450 න් 434 ක් නිකුත් කර තිබූ අතර ඉන් Tab පරිගණක යන්ත්‍ර 16 ක් සඳහා අවශ්‍යතා හඳුනාගන්නා තෙක් ගබඩාවේ රඳවා ගෙන ඇත.	නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ කඩිනමින් හඳුනාගෙන ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යෙදවීම කල යුතුය.

3.5 ප්‍රසම්පාදන කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කිලිනොච්චිය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ශ්‍රී ලංකා ජර්මාණු කාර්මික ආයතනයේ 2018/2019 පවිත්‍රතා සේවාව ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව අධිකාරියේ ආරක්ෂිත සේවා කටයුතු වල නිරත පෞද්ගලික ආයතනයේ කළමනාකරණය යටතේ පවතින වෙනත් ආයතනයකට ලබාදී රු. 7,155,761 ක් ගෙවීම් කර තිබුණි.	පිළිතුරු සපයා නැත.	භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.
(ආ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අත්පොතෙහි 2.14.1 වගන්තිය හා 2017 මාර්තු 15 දිනැති අතිරේක 33 අනුව දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව යටතේ විවෘත තරඟකාරී ප්‍රසම්පාදන පටිපාටි අනුගමනය කළයුතු රු. 50,211,231 ක මිලදී ගැනීම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.4.2 ඡේදයට පටහැනි ලෙස ප්‍රසම්පාදනයන් කොටස් කරමින් (Slicing) මිල සැඟවුම් ක්‍රමයේ පටිපාටි අනුගමනය කර තිබුණි.	පිළිතුරු සපයා නැත.	භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 71 රෙගුලාසියේ දක්වා ඇති විධිවිධානයන්ට පටහැනිව හා 2017 අප්‍රේල් 07 වන දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවාගැනීම් පටිපාටියේ ඇතුළත් නොවූ ව්‍යාපෘති සම්බන්ධීකාරක තනතුර ලෙස නව තනතුරු නාමයක් ඇති කර නිලධාරීන් 04 දෙනෙකු බඳවාගෙන 2016 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රු. 1,350,119 ක් නිපුණතා ආංශික සංවර්ධන ව්‍යාපෘති අරමුදල් මගින් ගෙවීම් කර තිබුණි.	පිළිතුරු සපයා නැත.	යොමුගත රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.